

ඇමුණුම අංක 01

සේවා සැපයීම සිදු කළ යුතු මාර්ගය
(මෙම සේවාවෙහි ගමන් ආරම්භ වනුයේ පළාත් සභා කාර්යාලයෙනි)

අනු අංකය	සේවාව	සිටින නිලධාරීන් ගණන	ආසන ගණන	යෙදිය යුතු බස්රථ සංඛ්‍යාව	ගමන් මාර්ගය
01.	බත්තරමුල්ල - කඩවත	36	42	01	පළාත් සභා කාර්යාලය, කොස්වත්ත හංදිය, වල්පොල හංදිය, අංගොඩ, කැලණිමුල්ල, නාගහමුල, මාකොළ, මා වරමන්ඩිය, කඩවත

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය.

බත්තරමුල්ල නව පළාත් සභා ගොඩනැගිල්ල සඳහා කාර්යාල ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා මිල ගණන් කැඳවීම.

කොන්දේසි ලේඛණය

- 2021.01.31 සිට 2021.12.31 දින දක්වා සේවා සැපයීම සඳහා සුදුසු බස්රථ ධාවකයින් තෝරා ගැනීම සඳහා බස්නාහිර පළාතේ ස්ථීර පදිංචි බස්රථ ධාවකයින් මගින් ලංසු කැඳවනු ලැබේ. සේවා සැපයිය යුතු මාර්ග ලේඛණය ඇමුණුම අංක 01 (ඉහත) හි ඇත.
- ඉහත අංක 01 හි සඳහන් පරිදි අදාළ ආසන ධාරිතාව පවතින බස්රථ පමණක් තෝරාගනු ලැබේ. ගුණාත්මක අඛණ්ඩ සේවයක් ලබාදිය හැකි කාර්යාල ප්‍රවාහන සේවයක් සඳහා ගැලපෙන රියදුරකු සේවයේ යෙදවිය යුතුය.
- මෙම තෝරා ගන්නා බස්රථ සේවය සෑම සතියේ කාර්යාලීය දිනකම ධාවනය විය යුතුය. පෙ. ව. 8.15 වන විට බත්තරමුල්ල පළාත් සභා කාර්යාල පරිශ්‍රයට පැමිණිය යුතු අතර ප.ව. 4.30 වන විට පිටත් විය යුතුය.
- ඉදිරිපත් කරනු ලබන ගාස්තුව, සේවාව අඛණ්ඩව පවත්වාගෙන යා හැකි සාධාරණ වටිනාකමක් විය යුතුය.

5. තෝරා ගන්නා ලද බස් රථ අඛණ්ඩව සේවා සැපයිය යුතු අතර හදිසි ආපදාවක දී ඒ සඳහා නියමිත අවශ්‍ය ධාරිතාවයකින් යුතු විකල්ප බස් රථයක් යෙදවිය යුතුය.
6. **නිෂ්පාදිත වර්ෂය 2010.01.01 දින සහ ඉන් පසු වර්ෂ වල** බස් රථ පමණක් යෙදිය යුතු අතර ඉල්ලුම්කරු එම බස් රථයේ ලියාපදිංචි අයිතිකරු විය.
7. ඉහත අංක 6 සඳහන් කරුණ සනාථ කිරීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද ජායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
8. තෝරාගත් සාර්ථක ලංසුකරුවන් ආදායම් බලපත්‍රය, යෝග්‍යතා සහතිකය , අසීමිත රක්ෂණ සහතිකය රියදුරු සහතිකය සහ ග්‍රාමසේවා සහතිකය යන පත්‍රයන්හි, මුල් පිටපත් ගිවිසුම් ගත වීමට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.
9. අයකරන ගාස්තුව මාසපතා ගෙවනු ලබන අතර ඉන් 50% ක් පළාත් සභාවෙන් ද ඉතිරි ප්‍රමාණය ගමන් කරන නිලධාරීන්ගේ දායකත්වයෙන් ද ගෙවනු ලැබේ.
10. ඒ සඳහා ගම්පහ 1, ගම්පහ 2 කාර්යාලය වලින් හෝ ප්‍රධාන කාර්යාලයෙන් එක් අයදුම්පත්‍රයක් සඳහා අයදුම්පත්‍ර ගාස්තු ලෙස රු.2,000/- ක් සහ ආපසු ගෙවන ඇප තැන්පතු ගාස්තු ලෙස රු.5,000/- බැගින් ගෙවීම් කර ලබාගත් අයදුම්පත් පමණක් ඉදිරිපත් කළ යුතුය. අනුමත අයදුම්පත් නොවන සියළුම ලංසු පත්‍රිකා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එසේම අයදුම්පත්‍රයේ මුල් පිටපත සමග ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල ගෙවනු ලැබූ ලදුපතේ ජායා පිටපතක්ද ඇමුණා එවිය යුතුය. එසේ අමුණා නැති ලංසු පත්‍රිකාද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
11. නියමිත පරිදි සම්පූර්ණ කර මුද්‍රා තැබූ ලංසු පත්‍රිකා පිටපත් දෙකකින් යුක්තව ඉදිරිපත් කල යුතුයි. මුල්පිටපත සහ අනුපිටපත වෙන වෙන ලියුම්කවරවල බහා එම ලියුම්කවර 02 , 10"x 4" ප්‍රමාණයේ ලියුම් කවරයක බහා ඉදිරිපත් කල යුතුය. මුල් පිටපත සහ අනු පිටපත බහාලූ ලිපි කවරයේ වම් කෙළවර “ප්‍රවාහන සේවා සැපයීම සඳහා ලංසු ඉදිරිපත් කිරීම” යනුවෙන් සඳහන් කර ඉදිරිපත් කළ යුතුය.
12. ඉහත කොන්දේසි යටතේ සම්පූර්ණ කල අයදුම් පත් 2021/01/27 ප.ව.2.00 ට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන ලෙස හෝ එම ලිපිනයෙහි ප්‍රධාන කාර්යාලයහි පාලන අංශයේ, නි/සාමාන්‍යාධිකාරී (පාලන) නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට අතින් ගෙනැවිත් බහාලිය යුතුය. ලියුම් කවරයෙහි ඉහළ වම් පස “ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම” ලෙස සඳහන් කල යුතුය.

ලිපිනය :- සභාපති, සුළු ප්‍රසම්පාදන කමිටුව
 මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය - බ.ප
 අංක : - 89, “රත්මගපාය”, කඩුවෙල පාර,
 බත්තරමුල්ල

13. තෝරාගත් අයදුම්කරු මෙම අධිකාරියත් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සමඟ ක්‍රමයෙන් පාර්ශ්වික ගිවිසුමකට එළඹිය යුතුය.
14. එසේ ගිවිසුමකට එළඹීමේදී රු.50,000/- ක මුදලක් මුදල් මගින් හෝ බැංකු ඇපකරයක් මගින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, ප්‍රධාන ලේකම් නමින් ගෙවීම් කළ යුතුය.
15. මිලගණන් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතුය.